



වාරිමාර්ග දෙපාර්තමේන්තුව
 நீர்ப்பாசனத் திணைக்களம்
IRRIGATION DEPARTMENT
 (HYDROLOGY DIVISION)



වාරිමාර්ග අධ්‍යක්ෂ
 நீர்ப்பாசனத் திணைக்களம்
 Director of Irrigation } 011-2581636

ෆැක්ස්
 பக்ஸ் } 011-2591125

ලිපිනය
 முகவரி } 230, තැ.පෙ. 1138, බොද්ධාලෝක මාවත,කොළඹ07, ශ්‍රී ලංකාව
 Address } 230, த.பெ.1138, பொத்தாலோக்கமாவத்தை, கொழும்பு 07, இலங்கை
 230, P.O. Box 1138, BauddhalokaMawatha, Colombo 07, Sri Lanka

දුරකථනය (පොදු)
 தொலைபேசி (பொது)
 Telephone (General) } 011-2590145

විද්‍යුත් ලිපිනය
 எ.மெயில் முகவரி } directorhyg@gmail.com
 E-mail Address

වෙබ් අඩවිය
 இணையதளம் } www.irrigation.gov.lk
 Web site


මගේ අංකය
 எனது இல
 My No. } DI/Hydro/

ඔබේ අංකය
 உமது இல
 Your No. }

දිනය
 திகதி } 2021/06/05
 Date

2021.06.06 දින ප.ව 1.00 දක්වා වලංගුවේ.
 Valid till 1.00 PM on 06th June 2021


Time: 12.30 PM

ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදන : අංක 02 වර්ණය - රතු
 Flood Warning Message : Number 02 Colour - Red 

කැලණි ගඟ ද්‍රෝණිය - Kelani River Basin

අද පෙ.ව. 9.00න් අවසන් වූ පැය 24 තුළ කැලණි ගඟා ද්‍රෝණියේ ඉහල ධාරා ප්‍රදේශවල බොහෝ ස්ථානවලට සාමාන්‍යයෙන් මි.මී 125කට ආසන්න වර්ෂාපතනයක් ලැබී ඇත. එම වර්ෂා තත්ත්වය සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් කැලණි ගඟ ද්‍රෝණිය තුළ නඩත්තු කරනු ලබන ගඟා ජල මාපකවල ජල මට්ටම් විශ්ලේෂණය අනුව ඉදිරි පැය 6 සිට 16 දක්වා කාලය තුළ හංවැල්ල ජල මිනුම් ස්ථානයේ දැනට පවතින මීටර 8.30 වන ජල මට්ටම මීටර 9.00 දක්වාත්, නාගලගමවිදියේ ජල මිනුම් ස්ථානයේ දැනට පවතින අඩි 5.60ක් වූ ජල මට්ටම අඩි 6.60 දක්වාත් ඉහල යාමක් අපේක්ෂා කෙරේ. ඒ අනුව දෙහිඕවිට, රුවන්වැල්ල, සීතාවක, දොම්පේ, හෝමාගම, කඩුවෙල, බියගම, කොළොන්නාව, කොළඹ සහ වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට අයත් කැලණි ගඟා නිම්නයේ පහත්බිම් ප්‍රදේශවල දැනට පවතින ගංවතුර තත්ත්වය තවදුරටත් වර්ධනය විය හැකි බවට අනතුරු අඟවනු ලැබේ. මේ තත්ත්වයෙන් ජීවිත හා දේපළ ආරක්ෂා කර ගැනීම පිණිස දැඩි සැලකිල්ලෙන් කටයුතු කරන ලෙස එම ප්‍රදේශවල පදිංචි මහජනතාවගෙන් සහ එම ප්‍රදේශ හරහා ගමන් ගන්නා වාහන රියදුරන්ගෙන් ඉල්ලා සිටිනු ලැබේ. අවශ්‍ය පියවර ගන්නා ලෙස ආපදා කළමනාකරණ අංශ වලින් ඉල්ලා සිටිනු ලැබේ (අවධානම් ප්‍රදේශය සඳහා අමුණා ඇති ඇමුණුම 01 සිතියම බලන්න).

An average rainfall of around 125 mm has been experienced in the upper catchment areas of the Kelani River Basin during last 24 hours ending at 9.00 am today. According to the analysis on experienced rainfall and current water levels of river gauges in Kelani River, water level at Hanwella could be increased up to 9.00 m and water level at Nagalagam Street could be increased up to 6.60 ft within next 6 to 16 hours. It is warned that there is a high possibility of **considerably increasing current Flood Situation** in lowline areas of Kelani River Valley situated in **Dehiovita, Ruwanwella, Seethawaka, Dompe, Homagama, Kaduwela, Biyagama, Kolonnawa and Wattala** D/S Divisions. The residents of the area and drivers of the vehicles running through those areas are requested to **pay high attention** in this regard in order to save valuable lives and public and private properties. **The Disaster Management Authorities and District/ Divisional Administrations are requested to take necessary precautions in this regard** (Please see attached map for further clarification - Attachment 01).



ඉංජි. එස්.පී.සී. සුගීශ්වර
 වාරිමාර්ග අධ්‍යක්ෂ
 (3වන විද්‍යා හා ආපදා කළමනාකරණ)
 වාරිමාර්ග දෙපාර්තමේන්තුව,
 230, බොද්ධාලෝක මාවත,
 කොළඹ 07, ශ්‍රී ලංකාව

ඉංජි. එස්.පී.සී. සුගීශ්වර
 වාරිමාර්ග අධ්‍යක්ෂ (ජල විද්‍යා හා ආපදා කළමනාකරණ)

Attachment 01

